

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන - 1 කොටස - 2024

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ - 1 කොටස පිළිබඳ ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර 2015 සැප්තැම්බර් 17 දින එළඹි අංක 3267- එස්ආර්අයි දරන ණය ගිවිසුමේ 4.06 (අ) වගන්තිය සහ අංක 3268 - එස්ආර්අයි (එස්එන්) ණය ගිවිසුමේ 4.03 (අ) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 වැඩසටහන ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

වැඩසටහනේ ණය ගිවිසුමට අනුව වාරිමාර්ග අමාත්‍යාංශය වැඩසටහන ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ.

වැඩසටහන් ප්‍රදේශයේ කෘෂිකාර්මික, පානීය හා වාණිජ කටයුතු සඳහා ජල සම්පත් සඳහා ආරක්ෂිත ප්‍රවේශය වැඩසටහනේ අරමුණු වේ. උතුරු මැද පළාත් ඇළ ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය, මිනිපේ වම් ඉවුර ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යන සංරචක තුනක් යටතේ වැඩසටහනේ කටයුතු ක්‍රියාත්මක වේ.

ණය ගිවිසුමට අනුව, වැඩසටහනේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 26,720.80 ට සමාන වූ එ.ජ.ඩො මිලියන 190 ක් වන අතර ඉන් රු. මිලියන 21,095.37 කට සමාන වූ එ.ජ.ඩො මිලියන 150 ක් සැපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකඟ වී තිබුණි. ඉතිරි මුදල රු. මිලියන 5,625.43 ක් ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යනය කිරීමට බලාපොරොත්තු වේ.

වැඩසටහනේ කටයුතු 2015 සැප්තැම්බර් 17 දින ආරම්භ කරන ලද අතර 2019 දෙසැම්බර් 31 වන විට නිම කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, වැඩසටහනේ කටයුතු අවසන් කරන දිනය 2025 ජුනි 30 දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 තත්ත්වගණනය කළ මතය

මාගේ වාර්තාවේ 2.1 ඡේදයෙහි විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම හැර, ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය සහ සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළ දී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.1 ගිණුම්කරණ අඩුපාඩු

ගිණුම්කරණ අඩුපාඩු	වටිනාකම රු. මිලියන	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා කොන්ත්‍රාත්කරුවන් විසින් මිලදී ගත් රු. 56,770,846 ක වටිනාකමින් යුත් වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා නොතිබුණි. එම නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	56.77	මිනිසේ සහ උතුරු මැද පළාත් ඇළ යන ව්‍යාපෘතිවල වත්කම් වටිනාකම තහවුරු කර ගැනීමෙන් පසුව 2025 මූල්‍ය ප්‍රකාශනයන්හි ඇතුළත් කරමි.	වත්කම් ගිණුම්ගත කළ යුතුය.
(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ස්කන්ධය රු. මිලියන 53,528 කි. එහෙත්, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය අනුව එය රු. මිලියන 54,972 ක් වේ. ඒ අනුව, මෙම ශේෂ දෙක අතර රු. මිලියන 1,444 ක වෙනසක් නිරීක්ෂණය විය.	1,444	අත්තිකාරම් ශේෂ (මහ බැංකුව සහ උප අග්‍රිම) වගකීමක් ලෙස දැක්වුවද, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අත්හැරී තිබුණි. 2025 වසරේ මූල්‍ය ප්‍රකාශනවල එය නිවැරදි කිරීමට කටයුතු කෙරෙනු ඇත.	ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් මූල්‍ය ප්‍රකාශනවල අගයන් නිවැරදිව වාර්තා කළ යුතුය.

2.2 නීති රීති රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති රීති රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) අන්තර්ජාතික ප්‍රසම්පාදන සංග්‍රහයේ 8.2, 8.7 සහ 10.2 වගන්ති	නැබඩගහවත්තේ සිට මහ කිතුල පිවිසුම දක්වා වූ ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 7,226.62ක වටිනාකමකින් යුත් කොන්ත්‍රාත්තුව සමාගමකට පවරා තිබුණි. ජාත්‍යන්තර ප්‍රසම්පාදන සංග්‍රහයේ (FIDIC) 10.2 වගන්තියේ විධාන අනුව, වැඩසටහනට (NWPCP – ICB 2) අදාළ ගිවිසුමට අනුව, වැඩ අවසන් වීමට පෙර කොටස් වශයෙන් වැඩ පිළිගැනීමේ සහතික 13ක් නිකුත් කර තිබුණි. 10.2 වගන්තිය යටතේ කොටස් වශයෙන් පවරා	නැබඩගහවත්තේ සිට මහකිතුල පිවිසුම දක්වා වූ ඇළ මාර්ගයේ (5+250 කි.මී. සිට 22+300 කි.මී. දක්වා) ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. FIDIC උප වගන්තිය 10.2 අනුව, අවසන් කළයුතු වැඩ ලැයිස්තු සමඟ වැඩ සඳහා කොටස් වශයෙන්	ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ජාත්‍යන්තර ප්‍රසම්පාදන සංග්‍රහයේ 8.2, 8.7 සහ 10.2 වගන්තිවල විධිවිධානවලට

ගැනීමේ සහතික (Taking Over Certificates) නිකුත් කිරීම සඳහා, එම කොටස භාවිතා කළ හැකි තත්ත්වයක තිබිය යුතු නමුත් මෙම ඇළ කොටස් වශයෙන් භාවිතා කළ නොහැකි තත්ත්වයක තිබුණි. වැඩ මුළුමනින් අවසන් කිරීමට පෙර එසේ කොටස් වශයෙන් පවරා ගැනීමේ සහතික නිකුත් කර තිබීම හේතුවෙන්, කොන්ත්‍රාත් ගිවිසුමේ 8.7 වගන්තියට අනුව අයකල හැකිව තිබූ ප්‍රමාද ගාස්තු අය කර ගැනීමට නොහැකි වී තිබුණි. තවද, 2024 මැයි 17 සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා දිනකට රුපියල් මිලියන 3.4 බැගින් රුපියල් මිලියන 722.46 ක ප්‍රමාද ගාස්තු අයකර ගත නොහැකිව ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය. කෙසේ වෙතත්, කොන්ත්‍රාත්තුවේ 14.15(b) කොන්දේසියටතේ නියම කර ඇති පරිදි, ප්‍රමාද හානි සඳහා උපරිම මුදල කොන්ත්‍රාත් මිලෙන් 10% ක් විය යුතුය.

පවරා ගැනීමේ සහතික (TOCs) නිකුත් කර ඇත. කොන්ත්‍රාත්තුව නිම කිරීමේ දිනය (2024 මැයි 16) දක්වා TOC 14ක් නිකුත් කර තිබුණි. පසුව ගිවිසුම් අවසන් දිනයෙන් පසුව TOC 2ක් තවදුරටත් නිකුත් කර තිබුණි. එහිදී, FIDIC උප වගන්තිය 8.7 අනුව, ප්‍රමාද දඩ ගාස්තු පනවා ඇත.

3. භෞතික කාර්ය සාධනය

3.1 ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

සංරචක	2024 දෙසැම්බර් 31 වන දිනට		ප්‍රමාදය/විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
	භෞතික කාර්ය සාධනය	කාර්ය සාධනය			
	ඒකක / ප්‍රතිශතය	ඒකක / ප්‍රතිශතය			
	සමස්ථ ප්‍රගතිය(T1, T2 & T3)	සමස්ථ ප්‍රගතිය(T1, T2 & T3)			
සමස්ථ ප්‍රගතිය(T1, T2 & T3)	91%	19.6%	2024 දෙසැම්බර් 15 දින වන විට, වැඩසටහනේ (T1, T2, T3) අපේක්ෂිත සමස්ත ප්‍රගතිය 91% ක් වුවද, එම දිනය වන විට නිරීක්ෂණය කරන ලද සත්‍ය ප්‍රගතිය 19.6% ක් විය. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ MLBCRP – පැකේජ 6 හි අපේක්ෂිත භෞතික ප්‍රගතිය 40% ක් වුවද, සත්‍ය භෞතික ප්‍රගතිය 10% ක මට්ටමක පැවතිණි. එසේම, UECP – ICB – 1 පැකේජය සඳහා 100% ක භෞතික ප්‍රගතියක් අපේක්ෂා කළ අතර, එම දිනය වන විට නිරීක්ෂණය කරන ලද සත්‍ය ප්‍රගතිය 64% ක් විය.	කෙසේ වෙතත්, අපේක්ෂිත කාර්ය 2024 දෙසැම්බර් 31 දින වන විට විවිධ ගැනීම් සඳහා ප්‍රමාදයන් සහ ක්‍රියාමාර්ග ගත බාධාවන් හේතුවෙන් යුතුය. මෙම පැකේජ අතරින් ක්‍රියාත්මක කරමින් පවතින්නේ පැකේජ 13 ක් පමණි.	

3.2 ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අවසන් කිරීමේ ප්‍රමාදය

විගණන නිරීක්ෂණය	අවසන් කළ යුතු දිනය	අවසන් කළ දිනය	ප්‍රමාදය අවුරුදු	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
NWPCP ICB – 01 කොන්ත්‍රාත්තුව 2023 මැයි මස 26 වන දින අවලංගු කරන ලද අතර, එම දිනය වන විට ඉදිකිරීම් ප්‍රගතිය සියයට 3 ක මට්ටමක පැවතුණි. ඒ අනුව, කොන්ත්‍රාත්කරුගේ පොදු අවශ්‍යතා සඳහා ගෙවන ලද රුපියල් මිලියන 74.71 ක මුදල 'ගිලිණු පිරිවැයක්' බවට පත්ව තිබුණි. තවද, උපදේශකවරයා වෙත ගෙවන ලද රුපියල් මිලියන 139.11 ක මුදල ද නිෂ්කාර්ය වියදමක් විය. කොන්ත්‍රාත් ගිවිසුමේ 15.4 වගන්තිය යටතේ කොන්ත්‍රාත් ඉංජිනේරුවරයා විසින් අයකරගතයුතු අලාභය රුපියල් මිලියන 53.63 ක් ලෙස සහතික කර තිබුණද, අදාළ ගණනය කිරීම් පිළිබඳ ලේඛන කිසිවක් විගණනය සඳහා ලබා දී නොමැති අතර අයකර ගැනීමේ ක්‍රියාමාර්ග කිසිවක්ද ගෙන නොතිබුණි. තවද, 2023 සැප්තැම්බර් සිට 2025 මාර්තු දක්වා කාලය තුළ එම පරිශ්‍රයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 9.33 ක මුදල ද නිෂ්කාර්ය වියදමක් විය.	2024 මාර්තු 27	අවලංගු කරන ලදී.	2024 මාර්තු 27 දින අවලංගු කරන ලදී.	2021 මාර්තු 31 දින ඇරඹීමේ කොන්ත්‍රාත්තුවේ රුපියල් මිලියන 71.77ක පිරිවැයක් ආරම්භක අවශ්‍ය කටයුතු සඳහා අන්තර්ගත වී ඇත. ගිවිසුම අවසන් කිරීමෙන් පසු, 15.4 වගන්තිය අනුව පාඩුව රුපියල් මිලියන 53.63 ලෙස නියම කර ඇති අතර ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට කටයුතු කර ඇත. ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවෙකු පත් කිරීමට නියමිතය.	ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් පාඩුව ගණනය කිරීමේ වලංගුභාවය සහතික කර පාඩුව අයකර ගත යුතුය.

3.3 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) NCPCP – 3, NCPCP – 5 සහ UECP – ICB - 2A යන පැකේජ සඳහා මුළු ඉඩම් කට්ටි 622 ක් අත්පත් කර ගැනීමට නියමිතව තිබුණි. මෙම ඉඩම් කට්ටි අතුරින්, 2024 දෙසැම්බර් 10 දින වන විට මුළු කට්ටි 501 ක් සඳහා වන්දි ගෙවා ඇත. ඉතිරි කට්ටි 121 සඳහා 2024 දෙසැම්බර් මාසයේදී වන්දි ගෙවා නිම කළ යුතුව තිබූ බව විගණනයට නිරීක්ෂණය විය.	NCPCP සඳහා අවශ්‍ය වූ ඉඩම් කට්ටි 622 න්, 2025.05.30 දින වන විට වන්දි ගෙවීම සඳහා ඉතිරිව ඇත්තේ කට්ටි 57 ක් පමණි (එය 2024.12.31 දිනට කට්ටි 121 ක් විය).	ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ඉතිරි ඉඩම් කට්ටි නිසි පරිදි අත්පත් කර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුය.

(ආ) උතුරු මැද පළාත් මහා ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අතර මුරපොල කාර්යාලයක් (ක්ෂේත්‍ර කාර්යාලයක්) ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 6 ක මුදලක් වෙන් කර තිබුණි (2016). 2023 වර්ෂයේදී මධ්‍යම පළාතේ මීල ගණන් මත පදනම්ව රුපියල් මිලියන 39.21 ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් සකස් කර ජාතික තරඟකාරී ලංසු කැඳවීමක් අනුගමනය කරමින්, සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවෙකුට 2024 වසරේ අගභාගයේදී රුපියල් මිලියන 28.50 කට කොන්ත්‍රාත්තුව පිරිනමන ලදී. මුල් සැලැස්ම වෙනස් කිරීම හේතුවෙන් (කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 28.5 කට ප්‍රදානය කිරීම නිසා) , පිරිවැය 375% කින් වැඩි වූ බැවින් එය මුල් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 22.5 කින් ඉක්මවා තිබුණි.

කොන්ත්‍රාත්කරුවෙකුට 2024 වසරේ අගභාගයේදී රුපියල් මිලියන 28.50 කට කොන්ත්‍රාත්තුව පිරිනමන ලදී. වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූයේ කලාප කාර්යාලයක් වන බැවින් සංශෝධිත සැලසුම සහ කොන්ත්‍රාත්තුව ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කරන ලදී.

3.4 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	විගණකගේ නිර්දේශය
2016 සිට 2024 දක්වා කාලය සඳහා වෙන් කළ අරමුදල් ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් වැඩසටහන විසින් 2024 දෙසැම්බර් 31 දින වන විට, රුපියල් මිලියන 118.59 ක කැපවීමේ ගාස්තුවක් (commitment chargers) දරා තිබුණි. 2024 වසර අවසානය වන විටත් එය භාවිතයට නොගෙන පැවතීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී රුපියල් මිලියන 1.4 ක කැපවීමේ ගාස්තුවක් (commitment chargers) දැරීමට සිදු විය.	එකඟ වේ. කෝවිඩ් - 19 වසංගතය, 2022 ආර්ථික අර්බුදය සහ තීරණ ගැනීමේ ප්‍රමාදයන් වැනි විවිධ හේතූන් මත ව්‍යාපෘති කාර්ය සාධනය මන්දගාමී විය.		ශක්තිමත් මූල්‍ය පාලනය සහ ක්‍රියාකාරකම් සැලැස්මට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය.